



වැසි වනාන්තර සුරකින්නෝ

<http://www.RainforestProtectors.org>

RainforestProtectors@Gmail.com

දු.අ. 0773295334

පෙබරවාරි 24, 2015

විදුලි හා බලශක්ති ඇමති පටලි වමසික රණවක

නියෝජ්‍ය පරිසර ඇමති වසන්ත අලුවිහාරේ

පරිසර අමාත්‍යාංශය

මධ්‍යම පරිසර අධිකාරිය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ශ්‍රීපාද අඩවිය තුළ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා පරිසර විනාශය සම්බන්ධව

ශ්‍රීපාද අඩවිය තුළ "ඇලි හත" දිය ඇල්ල හරස් කරමින් දැනට ඉදිකෙරෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාරයක් නිසා මෙම සුන්දර පරිසරය දැඩි ලෙසින් විනාශ වී ඇති හැටි ඔබගේ අවධානය පිනිස යොමු කරමු. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඵලිමහනේ උල්ලංඝනය කරමින් කරගෙන යන මෙම ක්‍රියාවලිය හේතුවෙන් මෙම රක්ෂිතයේ "ඇලි හත" පද්ධතියේ දිය ඇලි දෙකක් සම්පූර්ණයෙන් හිඳී යන තත්වයක් බිහිවී ඇත. ශ්‍රීපාද අඩවි පිවිසුම් ස්ථානයේ සිට කිලෝමීටර 2 ක් අඩවිය ඇතුළු පිහිටා ඇති සුන්දර "ඇලි හත" ශ්‍රීපාද අඩවිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ජනප්‍රිය ස්ථානයක් මෙන්ම පෞච්චික විවිධත්වය අතින් ඉතා වටිනා පරිසර පද්ධතියක් වේ. ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කර ඇති ශ්‍රීපාද අඩවිය තුළ පරිසර නීති උල්ලංඝනය කරමින් කර ඇති මෙම හානිය පිලිබඳව අදාල බලධාරීන් නිහඬව සිටීම කණගාටුවකට කරුණකි.



ශ්‍රීපාද අඩවිය තුළ "ඇලි හත" දිය ඇල්ල අවට ඉදිකිරීම



ශ්‍රීපාද අඩවිය තුළ "ඇලි හත" දිය ඇල්ල අවට ඉදිකිරීම



සම්පූර්ණයෙන් සිඳියාමට නියමිත දෙවැනි දිය ඇල්ල



ශ්‍රීපාද අඩවිය තුළ "ඇලි හත" දිය ඇල්ල අවට ඉදිකිරීම



දිය ඇල්ල හරස් කොට ඇති බැම්ම



දිය ඇල්ල හරස් කොට ඇති බැම්ම

ඉහත ඡායාරූප වලින් පෙනී යන්නේ මෙම අනවසර ඉදිකිරීම නිසා ශ්‍රීපාද ලෝක උරුම අඩවියට කර ඇති පාරිසරික විනාශයයි. මෙම සුන්දර දිය ඇල්ල හරස් කර වෙල්ලක් සෑදීමට අමතරව ඒ අවට සංවේදී පරිසරය තුළ ඇති විශාල ආවේනික ශාඛ කිහිපයක්ම අනවසරයෙන් කපා ඉවත් කොට තිබේ. මෙය 1937 වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. "දින 100 කඩිනම් වැඩසටහන" අනුව "සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම" සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුව නිසි පරිදි මෙහිදී ඉටු කළ යුතුව ඇත.

ශ්‍රීපාද අඩවිය තුළ මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශ කිරීම නිසා ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂියකු වන "ලංකා කැහිබෙල්ලා" (උපග්‍රන්ථය 1) හා ආවේනික උරගයකු වන "ලංකා පලා පොලහා" (උපග්‍රන්ථය 2) මෙම ප්‍රදේශයෙන් තුරන් විය හැකි අවදානම් තත්වයක් උදාවී ඇත. පසුගිය වකවානුව තුළ ගත් පරිසර විනාශකාරී තීරණ හේතුවෙන් නොයෙකුත් ප්‍රතිවිපාක හටගෙන ඇති සැටි බොහෝ දෙනෙකුට පෙනෙන කරුණකි. ශ්‍රීපාද ලෝක උරුම අඩවිය රැක ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය වහා නතර කර මින් සිදුවී ඇති හානිය පිලිබඳව විමර්ශණය කිරීම සඳහා අපක්ෂපාතී විද්‍යාත්මක මණ්ඩලයක් කඩිනමින් පත් කළ යුතුය. ඊට අමතරව පසුගිය වකවානුව තුළ අනවසරයෙන් මෙවැනි ව්‍යාපෘති සඳහා රක්ෂිත වනාන්තර වෙන් කිරීම පිලිබඳව සොයා බලා එම බලපත්‍ර අවලංගු කරන මෙන්ද අප කාරුණිකව ඉල්ලා සිටිමු.

වැසි වනාන්තර සුරකින්නෝ

<http://www.RainforestProtectors.org>

උපග්‍රන්ථය

1. මෙම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂියකු වන "ලංකා කැහිබෙල්ලා"



2. මෙම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලංකාවට ආවේනික උරගයකු වන "ලංකා පලා පොලහා"

